



H 841735 - 3,000 (2013/03) P ශ්‍රී ලංකා රජයේ දිස්ත්‍රික් ලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration No. (High Reg. P. & S.C.)\* 12/78

ජනන ප්‍රධාන දිවියේ සිටීමේ ලේඛනය  
பிறப்புப் பதிவுப் புத்தகம்  
REGISTER OF BIRTHS

අංකය } 8508  
ලිය. }  
No. } \*  
★

ජනන හා මරණ ප්‍රධාන දිවියේ සිටීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)  
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය }  
பெரும்புதல் }  
District

මහනුවර

කොට්ඨාසය }  
பிரிவு }  
Division

ජේරාදෙනිය

1. උපන් දිනය හා ස්ථානය! பிறந்த திகதியும் இடமும்! Date and place of birth!	2014 (දෙදෙනස් දහනහරේ) මැයි මහ රෝහල, ජේරාදෙනිය, මහර වන දින.	
2. නම பெயர் Name	හරිනි විහාරා ආරියසේන.	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	ස්ත්‍රී.	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	ගිරාගම කේමල්වේ ගොදර අසේල ජනක ආරියසේන.
	උපන් දිනය பிறந்த திகதி date of birth	1965 (අසූ පයේ) මාර්තු ආ වන දින.
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	ජේරාදෙනිය මහ රෝහල.
	ජාතිය <sup>1</sup> சாதி <sup>1</sup> race <sup>2</sup>	සිංහල.
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම <sup>1</sup> முழுப் பெயர் full name <sup>1</sup>	කටුරුවේ ගොදර දිලානි දෙසානිනි ජුනාති
	උපන් දිනය பிறந்த திகதி date of birth	1989 (අසූ නවයේ) ඔක්තෝබර් දින හතර වන දින
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	මහනුවර මහ රෝහල
	ජාතිය <sup>1</sup> சாதி <sup>1</sup> race <sup>2</sup>	සිංහල
වයස வயது age	අවුරුදු විසි හතරයි.	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தார்களா ? Were parents married ?	වි.	
7. මුත්තා උපන්නේ ශ්‍රී ලංකාවේ නම් <sup>1</sup> பாட்டன் இலங்கைப் பிறந்தால் ஆவா ? If grandfather born in Sri Lanka <sup>1</sup>	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	ගිරාගම කේමල්වේ ගොදර ආරියසේන.
	මුත්තා උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1946 (නැන්දිස් හයේ)
	මුත්තා උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	මොදුනි.

\* කාණ්ඩයේ මුල් පරිච්ඡේදයේ මෙහි දැක්වූ උපදේශන බලන්න

<p>8. පියා ශ්‍රී ලංකාවේ උපතට පත්වූ ශ්‍රී ලංකාවේ උපතට නම් ශ්‍රී ලාංකීයයන් තම පියාගේ ඉස්මතුවූ පියාගේ නම සහ ඉස්මතුවූ පියාගේ නම සහ ඉස්මතුවූ පියාගේ නම සහ ඉස්මතුවූ පියාගේ නම</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම Full name</p> <p>උපන් වර්ෂය Year of birth</p> <p>උපන් ස්ථානය Place of birth</p>	<p>විශා</p> <p>ලංකාවේ</p> <p>ලිපිගොනි</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, සිටින ස්ථානය සහ දැනුම් දෙන්නාගේ කවරෙකු වශයෙන්ද යන්න</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p>	<p>ගිරාගම කෝමදාසී ගෞරව (විශා)</p> <p>අපේල ජනන ආර්යගේන,</p> <p>අංක 375 / C මහලාන, ගාල්ල</p>	
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන</p> <p>Informant's signature</p>	<p><i>[Signature]</i></p>	
<p>11. ලියාපදිංචි කරන දිනය</p> <p>Date of registration</p>	<p>2014</p> <p>(අදාළ දිනයෙන්) ගාල්ල දින</p>	
<p>12. රේජිස්ට්‍රාර්ගේ අත්සන</p> <p>Registrar's signature</p>	<p><i>[Signature]</i></p>	
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නම සහ ඉස්මතුවූ නම</p> <p>Name inserted or substituted after registration</p>	<p><i>[Blank]</i></p>	
<p>14. 13 වැනි අංකයට ඇතුළත් විස්තර සපුරා ඇති පුද්ගලයන්ගේ නම සහ ඉස්මතුවූ නම සහ ඉස්මතුවූ නම සහ ඉස්මතුවූ නම</p> <p>Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>A 41511</p> <p>2019/07/02</p> <p><i>[Signature]</i></p>	
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙනස් කිරීමේ දිනය හා දිස්ත්‍රික් රේජිස්ට්‍රාර් හෝ ජනරාල් කුමාරතුංගගේ අත්සන</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>2019/07/02</p> <p><i>[Signature]</i></p>	

A 41511

2019/07/02

*[Signature]*